

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දදාරකම්පෑතුව  
මිමරුගා නිලධාරී තහෙනු  
සඳහා වන බද්ධා ගැනීමේ පරිපාලය.

JUN 2014

## 1. සම්බන්ධ වන ආයතන

1.1. දදාරකම්පෑතුව

:- පළාත් පාලන දදාරකම්පෑතු (බ.ප)

දොමු අංකය :- එල්පියි/02/21/03/32

දිනය :- 2014.05.22

1.2. අමාත්‍යාංශය

:- පළාත් පාලන අමාත්‍යාංශය (බ.ප)

දොමු අංකය :- කේපා/ච්‍රි/ඡ15/5-11-3

දිනය :- 2014/05/28

1.3. කළමනාකරණ සේවා අධ්‍යක්ෂ

පතරාලු විසින් කනෙනු අනුමත කිරීම

:- දොමු අංකය :- ඩිජිටල්ස්/ඩ්‍රැයු/11-2

දිනය :- 2012.12.19

1.4. ප්‍රධාන ලේකම(බ.ප) නිරද්‍යාය

:- දොමු අංකය :- CSO/PTR/15/3/2

දිනය :- 2014.06.11

1.5. ට්‍රුප්‍රේල් භා සේවක සංඛ්‍යා නොමැත් සහාල් නිරද්‍යාය:-

:- දොමු අංකය :- NSCC/10/79/2/SA

දිනය :- 2012.09.19

1.6. බස්නාහිර පළාත් සහා රාජ්‍ය සේවා නොමැත් සහාල්වී

නිරද්‍යාය

:- දොමු අංකය :- 1/4/2/5/58

දිනය :-

1.7. ගරු ආයෝධිකාරකුමාලා අනුමැතිය

:- දොමු අංකය :-

දිනය :-

## 2. පත් කිරීමේ බලධාරීයා

ත්‍රියාන්තකවන දිනය

:- බස්නාහිර පළාත් රාජ්‍ය සේවා නොමැත් සහාල්.

:- ගරු ආයෝධිකාරකුමාලා අනුමත කළ දින සිට ත්‍රියාන්තක ගැවී.

## 3. 'සේවා ගණය පිළිබඳ විස්තර

3.1. සේවා ගණය

:- ආස්‍රීත නිලධාරීන්

3.2. ගෞනි

:- III, II, I ගෞනි වලින් සමන්විතය.

3.3. පැවරෙන කාර්ය භාරය පිළිබඳ

:- පළාත් පාලන ආයතන පරිපාලනය කිරීමේ ත්‍රියාවලියේදී

පොදු නිරවචනය.

:- පළාත් පාලන දදාරකම්පෑතුවට අවශ්‍ය සහාය උබාදීම.

3.4. කාර්යයන් පැවරීම

:- පළාත් පාලන ආයතනවල පරිපාලනය පිළිබඳව පළාත් පාලන නොමැත් සේවය වෙත පැවරී ඇති තොනික බලකළ ත්‍රියාන්තක කිරීමට

සහාය විම, අවශ්‍ය අවස්ථාවලදී පළාත් පාලන ආයතනවලට

ප්‍රපළද්‍රු උබාදීම හා මූලික විමර්ශන කටයුතු සිදුකිරීම හා විධිමත්

විනාය පරික්ෂකවල පැමිණිල්ල මෙහෙයුම්.

## 4. කනෙනුගැනීම්/කනෙනුරුවල ජ්‍යෙෂ්ඨ ප්‍රධානය :-

ස්ථිර, විශ්‍රාම ට්‍රුප්‍රේල් සහිතය,



**5. වැටුප්**

- 5.1. වැටුප් ලක්ෂණ අංකය :- MN 4 – 2006A (ර.ජ.ව.6/2006 iv)  
 5.2. වැටුප් පරිමා අංකය :- 15,215-10x 215-4x240-7x320-15x360-25965  
 5.3. ග්‍රේන්ස් ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පියවර :-

ග්‍රේන්ස්	ආරම්භක වැටුප් පියවර	ආරම්භක වැටුප් තලය (රු.)
III	පියවර 01	රු.15,215
II	පියවර 12	රු.17,605
I	පියවර 23	රු.20,925

**6. සේවා ගණයට අයත් තහනුරු/තහනුරු :-**

- 6.1. අනුමත තහනුරු නාම, අනුමත තහනුරු සංඛ්‍යාව හා එවාට පැවතිලෙන කාර්යයන් :-

අනුමත තහනුරු නාම	තහනුරු අනුමත ග්‍රේන්ස්	අනුමත තහනුරු සංඛ්‍යාව	කාර්යයන්
විමර්ශන නිලධාරී	III, II, I	70	<ul style="list-style-type: none"> <li>පළාත් පාලන ආයතනවල පරිපාලනය පිළිබඳව පළාත් පාලන ගොඩනගී සහ පළාත් පාලන සභකාර ගොම්සාරිස් වෙත පැවති ඇත්තේ නොතික බලකාල ක්‍රියාත්මක කිරීමට සහාය වීම හා සම්බන්ධිතරණය.</li> <li>අවශ්‍ය අවස්ථාවලදී පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබා දීම.</li> <li>මූලික විමර්ශන කටයුතු සිදුකිරීම.</li> <li>විධිත් විනය පරික්ෂණවල පැමිණිල්ල මෙහෙයුම්.</li> <li>ආයතන පරික්ෂණ කටයුතු කිරීම.</li> </ul>

- 6.2. රෝගී නිලධාරී සංඛ්‍යාව :- 70යේ.

**7. බෙදාවා ගැනීමේ ක්‍රමය**

- 7.1. බෙදාවා ගැනීමා ප්‍රතිශ්‍යායන් :-

යාරුව	ප්‍රතිශ්‍යායය
විවෘත	100%
පිමිත	අදාළ තැක.
කුයලුවා	අදාළ නැතු.

**7.2. ටිවාත බෙදාවා ගැනීම**

- 7.2.1. බෙදාවා ගැනීමා ග්‍රේන්ස් :- III ග්‍රේන්ස්.

7.2.2. සුදුසුකම්

- 7.2.2.1. අධ්‍යාපන සුදුසුකම් :- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන අංශයන් සහාව විසින් පිළිගන් වින්ව විද්‍යාලයකින් ටියාපාර කළමනාකරණය, රාජ්‍ය පරිපාලන, මූල්‍ය කළමනාකරණය හෝ වාසිජ්‍යවේදී උපාධියන් ලබා තිබේ.

- 7.2.2.2. විශ්වීය සුදුසුකම් :- අදාළ තැක.

- 7.2.2.3. පෙනුම්දේද :- අදාළ තැක.

7.2.2.4. කායික පුදුසුකම :- බස්නාහිර පලාංච් මිනුම දිස්ත්‍රික්කයක සේවය කිරීමටත් කනුඩුරු රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවන් යාරීකා හා මාගික යෝගාතාවයන් යුත්ත විය යුතුය.

- 7.2.2.5. ටෙන්ස් :-
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  - අයදුම්පත් කැදවන දිනට පුරවැසන්හා එසර 03ක් අත්ත්ව බස්නාහිර පලාංච් ස්ථිර පදිංචිකරුවනු විය යුතුය.
  - විශිෂ්ට වරිතයනින් යුත්ත විය යුතුය.

### 7.2.3. වයස

- 7.2.3.1. අවම සීමාව :- අයදුම්පත් හාරගත්තා අවසාන දිනට අවුරුදු 21අ නොදැඩී විය යුතුය.
- 7.2.3.2. උපරිම සීමාව :- අවුරුදු 35අ නොවැඩී විය යුතුය.  
(දැනටමත් රුපලයේ හෝ පලාත් රාජ්‍ය සේවයේ නිපුණ ප්‍රාග්ධන මෙම උපරිම වයස් සීමාව අදාළ නොවේ.)

### 7.2.4. බදා ගැනීමේ ක්‍රමය

#### 7.2.4.1. ලිඛිත විභාගය

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
සාමාන්‍ය දැනුම	100	40%
අභියෝගනා පරික්ෂණය	100	40%

යටහන :- ලකුණු ලබාගැනීමේ අනුමිලිලේල අනුව වැඩි ලකුණු ලබාගන් අයගෙන් පුර්ජාවූ පුරවනු ලැබේ.

විෂය නිර්දේශය - ආමුණුම අංක 01.

- 7.2.4.1.1. පවත්වන බලධාරය :- බස්නාහිර පලාත් රාජ්‍ය ගේවා ශෞලිජන් යහාව හෝ එම් බලය පැවැරන ආයතනායක්.

#### 7.2.4.2. වෘත්තීය පරික්ෂණය

:- අභාස තැන.

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

#### 7.2.4.2.1. පවත්වන බලධාරය

#### 7.2.4.3. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය

- ඉප්පර ගැනීමට අපේක්ෂිත අරමුණු :- :- මෙම උග්‍ර ලකුණු ලබා දෙනු ලාභාලේ. මූලික පුදුසුකම පරික්ෂා කිරීම සඳහා පමණක් පවත්වනු ලැබේ.

#### 7.2.4.3.1. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත් කරන බලධාරය :-

බස්නාහිර පලාත් රාජ්‍ය ගේවා ශෞලිජන් යහාව.

#### 7.2.4.4. ප්‍රාග්ධන සම්මුඛ පරික්ෂණය

:- අභාස තැන.

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන ශේරිප	උපරිම ලකුණු ප්‍රමාණය	නොරා ගැනීමට සලකා බෙලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
----------------------------------	----------------------	---

7.2.4.4.1. ව්‍යුහගත සම්මුඛ පරිස්ථිති මෙවලය පත් කරන බලධාරකා

7.2.5. අයදුම්පත් කැදිවීමේ ක්‍රමය :- ගැසට් පත්‍රයේ හෝ ප්‍රව්‍ය්‍යාපක් දැන්වීම් පළුවෙන් හෝ ප්‍රසිද්ධ දැන්වීම් පළුවෙන් මගින් අයදුම්පත් කැදිවනු ලැබේ.

7.3. පිමිත බදවා ගැනීම :- අදාළ නැත.

7.3.1. බදවා ගන්නා ග්‍රෑනිය :-

7.3.2. සුදුසුකම්

7.3.2.1. අධිකාපන සුදුසුකම් :-

7.3.2.2. වෘත්තීය සුදුසුකම් :-

7.3.2.3. පළපුරුද්ද :-

7.3.2.4. කායික සුදුසුකම් :-

7.3.2.5. වෙනත් :-

7.3.3. වයස

7.3.3.1. අවම සිමාව :-

7.3.3.2. උපරිම සිමාව :-

7.3.4. බදවා ගැනීමේ ක්‍රමය

7.3.4.1. ලිඛිත විභාගය :-

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
--------	----------------------	---------------------

7.3.4.1.1. පවත්වන බලධාරකා :-

7.3.4.2. වෘත්තීය පරිස්ථිතිය :-

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
--------	----------------------	---------------------

7.3.4.2.1. පවත්වන බලධාරකා

7.3.4.3. සාමාන්‍ය සම්මුඛ පරිස්ථිතිය

ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණ, :-

7.3.4.3.1. සාමාන්‍ය සම්මුඛ පරිස්ථිති මෙවලය පත් කරන බලධාරකා :-

7.3.4.4. ව්‍යුහගත සම්මුඛ පරිස්ථිතිය :-

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන ශේරිප	උපරිම ලකුණු ප්‍රමාණය	නොරා ගැනීමට සලකා බෙලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
----------------------------------	----------------------	---

7.3.4.4.1. ව්‍යුහගත සම්මුඛ පරිස්ථිති මෙවලය පත් කරන බලධාරකා :-

7.3.5. අයදුම්පත් කැදිවීමේ ක්‍රමය :-

7.4. ක්‍රියාත්මක පදනම මත බදවා ගැනීම :- අදාළ නැත.

7.4.1. බදවා ගන්නා ග්‍රෑනිය

7.4.2. සුදුසුකම්

7.4.2.1. අධිකාපන සුදුසුකම්

සං ගුණාක්‍රම ප්‍රතිච්චිත ප්‍රමාණය  
වෘත්තීය ප්‍රමාණය 1/17/260 2014/06/27

- 7.4.2.2. විජ්‍යතීය පුදුසුකම්
- 7.4.2.3. පලපුරුද්ද
- 7.4.2.4. කාධික පුදුසුකම්
- 7.4.2.5. වෙනත්
  
- 7.4.3. එයය
  - 7.4.3.1. අවම සීමාව
  - 7.4.3.2. උපරිම සීමාව
  
- 7.4.4. බද්‍ය ගැනීම් ක්‍රමය
  - 7.4.4.1. ලිඛිත විභාගය

විෂයන්	උපරිම ලක්ෂණ ප්‍රමාණය	සමත් ලක්ෂණ ප්‍රමාණය
--------	----------------------	---------------------

- 7.4.4.1.1. පවත්වන බලුබරයා :-
- 7.4.4.2. විජ්‍යතීය පරික්ෂණය :-

විජ්‍යතීය පරික්ෂණය විෂයන්	උපරිම ලක්ෂණ ප්‍රමාණය	සමත් ලක්ෂණ ප්‍රමාණය
---------------------------	----------------------	---------------------

- 7.4.4.2.1. පවත්වන බලුබරයා :-
- 7.4.4.3. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය :-  
ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණ
- 7.4.4.3.1. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත් කරන බලුබරයා
- 7.4.4.4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය :-

ලක්ෂණ ලබා ගැනු ලබන ප්‍රධාන ඕරුණ	උපරිම ලක්ෂණ ප්‍රමාණය	නොරා ගැනීමට සලකා බලනු ලබන අවම ලක්ෂණ ප්‍රමාණය
---------------------------------	----------------------	--

- 7.4.4.4.1. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත් කරන බලුබරයා
- 7.4.5. අයදුම්පත් කැඳවීමේ ක්‍රමය :-

## 8. කාර්යක්ෂමතා කැඩුම

8.1.

කුමන කාර්යක්ෂමතා කැඩුම් යන වග	කාර්යක්ෂමතා කැඩුම සමත් විය යුත්තේ කොපම්ප වසර ගණනාකට පෙරද	කාර්යක්ෂමතා කැඩුමේ ස්වභාවය පිළික පරික්ෂණය / විජ්‍යතීය පරික්ෂණය / සහනික පාදමාලාව / වෙනත්
1වන කාර්යක්ෂමතා කැඩුම	III ග්‍රෑනීයට බද්‍යවාගතා වසර 03ක් ගත වීමට පෙර පලමුවන කාර්යක්ෂමතා කැඩුම සමත් විය යුතුය. (විභාග විෂය නිර්දේශය - ඇමුණුම අංක 02)	ලිඛිත
2වන කාර්යක්ෂමතා කැඩුම	II ග්‍රෑනීයට උසස්වී වසර 03ක් ගත වීමට පෙර දිවින කාර්යක්ෂමතා කැඩුම සමත් විය යුතුය. (විභාග විෂය නිර්දේශය - ඇමුණුම අංක 03)	ලිඛිත
3වන කාර්යක්ෂමතා කැඩුම	I ග්‍රෑනීයට උසස්වී වසර 05ක් ගත වීමට පෙර නොවන කාර්යක්ෂමතා කැඩුම සමත් විය යුතුය. (විභාග විෂය නිර්දේශය - ඇමුණුම අංක 04)	ලිඛිත

- 8.2. කාර්යක්ෂමතා කඩුම පවත්වනු ලබන්නේ කොපම්ක කාලයකට වරක්ද? :- වසරකට වරක්.
- 8.3. කාර්යක්ෂමතා කඩුම වලට අදාළ පරික්ෂණ පවත්වනු ලබන බලධාරයන් කුවරුන්ද? :-

- |   |   |
|---|---|
| 1 වන කාර්යක්ෂමතා කඩුම<br>2 වන කාර්යක්ෂමතා කඩුම<br>3 වන කාර්යක්ෂමතා කඩුම | } බිජ්‍යාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ එහි බලධාරය වරනු ලබන ආයතනයක් මගින්. |
|---|---|

## 9. භාණා ප්‍රවීණතාවය

### 9.1.

භාණාව	ප්‍රධාන යුතු ප්‍රවීණතාවය
1. රාජ්‍ය භාණාව	රාජ්‍ය භාණාවක් හොඳන භාණා මාධ්‍යයකින් සේවයට බැඳුනු නිලධාරීන් විසින් නියමිත රාජ්‍ය භාණා ප්‍රවීණතාවය පරිවාස කාලය තුළ උපා ගත යුතුය.
2. අභ්‍යන්තර් රාජ්‍ය භාණාව	ර.ප.ව.01/2014 වනු ගෙවී ඇති විධිවාහනයන්ට අනුව අදාළ මට්ටමේ ප්‍රවීණතාවය ලබා ගත යුතුය.
3. සන්ධිය භාණාව(අදාළ වන්නේ නම් පමණි)	අදාළ නැති.

## 10. ගෞනී උසස් කිරීම

### 10.1. III වන ගෞනීයේ පිට II වන ගෞනීයට උසස් කිරීම

#### 10.1.1. III වන ගෞනීයේ පිට II වන ගෞනීයට සාමාන්‍ය කාර්ය සාධනය අනුව

##### 10.1.1.1. සපුරාලිය යුතු පූදුසුකම් :-

- I. පත්‍රිම ජ්‍රීර කර තිබුම.
- II. සේවා ගණයේ III ගෞනීයේ අවම වගයෙන් වසර 10ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබුම හා එම කාලයට නියමිත සියලුම වැටුප විරුද්‍ය උපයාගත තිබුම.
- III. අනුමත කාර්ය සාධන ඇගයීම් පරිපාලිය අනුව උසස්වීමේ දිනට පෙර තුළ පෙර තුළ සාමාන්‍ය සාධනයක් පෙන්වුම් කර තිබුම.
- IV. උසස් කිරීමේ දිනට පූර්වීයන්නාතම වසර පහ(05) තුළ භෙදුම්දායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුම.
- V. අදාළ මට්ටමේ අභ්‍යන්තර් රාජ්‍ය භාණා ප්‍රවීණතාව ලබා ගෙනා තිබුම.
- VI. අදාළ කාර්යක්ෂමතා කඩුම පරික්ෂණය සමන් වී තිබුම.

##### 10.1.1.2. උසස් කිරීමේ තුළය :-

පූදුසුකම් සම්පූර්ණ කරන නිලධාරීන් II වන ගෞනීයට උසස් කිරීම සඳහා අදාළ පක්ෂීම බලධාරයා වෙත නියමිත ආකෘති පත්‍රය මගින් ඉල්ලීමක් කළ විට සේවයේ වසර 10 සම්පූර්ණ කරන දින හෝ පූදුසුකම් සම්පූර්ණ කරන දිනය යන දින ගෙන්නා පසුව එළඹින දින පිට උසස්වීම ලබා දෙනු ලැබේ.

10.2. II වන ගේණියේ සිට I වන ගේණියට උසස් කිරීම

10.2.1. II වන ගේණියේ සිට I වන ගේණියට සාමාන්‍ය කාර්ය සාධනය අනුව

10.2.1.1. සපුරාලිය පූඩු පුදුසුකම් :-

- I. සේවා ගණයේ II ගේණියේ අවම වගයෙන් වසර දහය (10) ක සතුය සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ හා එම කාලය තුළ පිශෙෂම වැඩිහි උපයාගෙන තිබේ.
- II. අනුමත කාර්යයාධනය දැඟයීම පරිපාලිය අනුව උසස්වීමේ දිනට පෙර තුව මුළු උසර දහය (10) න් තුළ සතුවූදායක හෝ ඊට ඉහළ කාර්යයාධනයක් පෙන්වුම් කර තිබේ.
- III. උසස් කිරීමේ දිනට පුර්වාසන්නතම විසර පහ (05) තුළ සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.
- IV. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරිශ්කාරය පමණ් වී තිබේ.

10.2.1.2. උසස් කිරීමේ තුමය :-

පුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරීන් I වන ගේණියට උසස් කිරීම සඳහා අදාළ පත්වීම බලධාරයා වෙත තියෙන ආකෘති ප්‍රාග මිනින් ඉල්ලීමක් කළ වට පත්වීම බලධාරයා විසින් සේවයේ වසර 10 සම්පූර්ණ කරන දින හෝ පුදුසුකම් සම්පූර්ණ කරන දිනය යන දින දෙකක්න් පසුව එදෙනීන දින සිට උසස්වීම ලබා දෙනු ලැබේ.

10.3. I වන ගේණියේ සිට විෂයේ ගේණියට උසස් කිරීම :- අදාළ නැඟී.

10.3.1. සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

10.3.1.1. සපුරාලිය පූඩු පුදුසුකම් :-

10.3.1.2. උසස් කිරීමේ තුමය :-

11. කනෙකුරු වලට පත් කිරීම :- අදාළ නැඟී.

11.1. පුදුසුකම්

කනෙකුරු	පුදුසුකම්	නොරාගනු ලබන ආකෘති

(අවශ්‍ය වේ නම් ඇමුණුමක් භාවිතා කරන්නාත)

12. බස්නාලිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පරිපාලික රිති සංග්‍රහයේ දැක්වෙන හෝ කොන්දේසි වලට පරිබාලිර වන්නාටු කොන්දේසි :-

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනාධාරියේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලටද, බස්නාලිර පලාත් සහා ගරු ආයුධිකාරකුමා විසින් පන්වනු ලබන රෙගුලාසි නියෝගවලටද, බස්නාලිර පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාච විසින් කළුන් කළ පන්වනු ලබන නියෝගවලටද, අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු නියෝගවලටද, ආයතන ප්‍රධානීන් විසින් තිබුන් කරනු ලබන නියෝගවලටද අනුව කටයුතු කළ යුතුය.

13. බස්නාහිර පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහ කාර්ය පරිපාලක රීති සංග්‍රහයේ දැක්වන අරථ නිරූපන වලට පරිබාහිර වන්නාවූ අරථ නිරූපන :-

බස්නාහිර පලාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහ කාර්ය පරිපාලක රීති වල දැක්වන උරප නිරූපන වලට පරිපාලන වන්නා මුදල උරප නිරූපන සියලුම වෙළඳාත් එස්ස් සම්බන්ධ තෙක්ස්තු නිස්සාහිර පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සහව / බස්නාහිර පලාත් ගරු ආණ්ඩුකාරණය විමුහා කඩුනු කරන ඇත.

## 14. ගෞකී ක්‍රමයට අන්තර්ග්‍රහණය

14.1.1. III ගෞකීයට අන්තර්ග්‍රහණය කිරීම :-

අමත බඳවා ගැනීමේ පරිපාලය අනුමත වන දිනට විමර්ශන නිලධාරී තනතුරෙහි එසර දිය (10)ක සේවා කාලයක් සපුරා නොමැති හා විසර දිය (10)ක් සම්පූර්ණ හඳුන් නියමිත කාර්යක්ෂමතා කඩුම සමත් වී නොමැති නිලධාරීන් ඔම්ම පරිපාලයට පත්ව III ගෞකීයට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

14.1.2. II ගෞකීයට අන්තර්ග්‍රහණය කිරීම :-

අමත බඳවා ගැනීමේ පරිපාලය පත්ව වන දිනට විමර්ශන නිලධාරී තනතුරෙහි එසර 10ක් සම්පූර්ණ කර ඇති හා නියමිත කාර්යක්ෂමතා කඩුම සමත් නිලධාරීන් ඔම්ම පරිපාලයට අනුව II ගෞකීයට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

14.1.3. I ගෞකීයට අන්තර්ග්‍රහණය කිරීම :-

- ඔම්ම බඳවා ගැනීමේ පරිපාලය අනුමත වන දිනට විමර්ශන නිලධාරී තනතුරෙහි එසර විසරක (20) සේවා කාලයක් සපුරා ඇති හා නියමිත කාර්යක්ෂමතා කඩුම සමත් නිලධාරීන් ඔම්ම පරිපාලයට පත්ව I ගෞකීයට අන්තර්ග්‍රහණයකරනු ලැබේ.
- ඔම්ම පරිපාලය ත්‍රියාන්තක වන දිනට ගෝන්ය විමර්ශන නිලධාරී තනතුරෙහි එසර දියක (10) සේවා කාලයක් සපුරා ඇති හා නියමිත කාර්යක්ෂමතා කඩුම සමත් නිලධාරීන්ද ඔම්ම පරිපාලයට අනුව විමර්ශන නිලධාරී I ගෞකීයට අන්තර්ග්‍රහණය ගෙවර.

යට්ඨන :

- අන්තර්ග්‍රහණයන් අනුශාලි අඛාල ගෞකීය කාර්යක්ෂමතා කඩුම පරීක්ෂණයන් සමත් විය යුතුය.
- අන්තර්ග්‍රහණය කරන දිනට අන්තර්ග්‍රහණය කරන තනතුරට පත්වීමට එවිය සේවා කාලයට විවිධ අයිතිය කර ඇති කාලය රේඛන ඉහළ තනතුරට උසස් කිරීමේදී අවශ්‍ය සේවා කාලය සඳහා පළකා බළපු ලැබේ.
- අන්තර්ග්‍රහණය කිරීම මත මුද්‍රිත ගෙවීම භාෂණ සංග්‍රහයේ VII වන පරිච්ඡේදය 4 වන ටිංත්ති අනුව විය යුතු අතර එකිනීම් මුද්‍රිත එක්ස්ත්‍රේම් දිනයේ වෙනසක් සිදු නොවන ඇත.

15. ඔම්ම පරිපාලයේ විධිවිධාන සළකා නොමැති කරුණු සම්බන්ධයන් බස්නාහිර පලාත් ගරු ආණ්ඩුකාරණය විමුහා තීරණය කරනු ඇත.

අර්ථ නිරූපණ

- සනුවුදායක සේවා කාලය:-  
සනුවුදායක සේවා කාලයක් යනු රජයේ නිලධාරීයකු විසින් කාර්යක්ෂමතා හා අභ්‍යන්තර රාජකාරීය ඉවු කිරීම මගින් ද, සමක් විය යුතුව තිබූ කාර්යක්ෂමතා කඩුම දිනට සමත්වීම මගින්ද, සේවා නිරීම සඳහා අවශ්‍ය පුදුසුකම සම්පූර්ණ කිරීම මගින් ද එම කාලය කුඩා උපයා ගෙනිය සේවා නිවුත සියලුම වැටුප් වර්ධන උපයාගෙන ඇත්තා වූ සහ ඔහු විසින් දැඩිවූ ලැබීය යුතු වරදක් සිදු නොකරන ලදා වූ කාල සීමාවක් වන්නේය. (අවවාද කිරීම/ තදින් අවවාද කිරීම ගැර)
- සනුය සේවා කාලය:-  
සනුය සේවා කාලය යනු ස්වභිය තනතුරට අදාළ වැටුප් ලබමින් පක්‍රා වියයෙන්ම රාජකාරීයකි යෙදී කිරී සේවා කාලය වේ. රජයෙන් අනුමත ප්‍රසුන තිබාපු ගැර අනෙකුත් සියලුම වැටුප් රැකින හිටාපු කාල පරිවේශයෙන් සනුය සේවා කාලය සඳහා ගණනය කාරකු තොලබන්නේය.
- නියමිත දිනය:-  
අදාළ කාර්යක්ෂමතා කඩුම සමත්වීය යුතු දිනය. 'නියමිත දිනය' ලෙස අදහස් ලෙසයේ, ශේරියේ උයස්වීම්වලදී නියමිත දිනට සේවා රුව පෙර කාර්යක්ෂමතා කඩුම සමත්වන නිලධාරීන්ට බදවා ගැනීම් පරිපාටියේ සඳහන් පරිදි උයස්වීම් ලැබීමට නිමිකම ඇත. නියමිත දිනට සමත්වන නිලධාරීන්ගේ උයස්වීම් දිනය කාර්යක්ෂමතා කඩුම සමන් විමට ප්‍රමාද වූ කාලයට සමාන කාලයකින් ප්‍රමාද කළ යුතුය.

සකස් කළේ : නියමිත දිනය  
 නාම : රු. ඩී. ඩී. එම්. පෙරිඛිරුද්‍ය  
 සහතුර : පරිඛිරුද්‍ය/නිලධාරී  
 දිනය : පරිඛිරුද්‍ය/නිලධාරී/මාර්තු/මාලුව (එ.ඩා)

පරිඛිරුද්‍ය කළේ : Hatch  
 නාම : ඩී. ඩී. එම්. පෙරිඛිරුද්‍ය  
 සහතුර : පරිඛිරුද්‍ය/නිලධාරී  
 දිනය : පරිඛිරුද්‍ය/නිලධාරී/මාලුව (එ.ඩා)  
 දොළඹ: 07.

නිර්මාණ කර ඇවිප්පත් කරමි.

අත්සන : .....  
 (දෙපාර්තමේන්තු ප්‍රධානීය)  
 නාම : මින්දුරි ඩී. එම්.  
 සහතුර : දෙපාර්තමේන්තු පාලන මාලුව  
 දිනය : 5/22

දිනය : 2014.05.22

යොමු අංකය : CM/MP/ES/5/1-3

බස්නාහිර පළාත් රාජ්‍ය සේවියේ පළාත් පාලන මදාජාර්කම්ත්තුවෙහි විමර්ශන නිලධාරී තනතුර සඳහා යෝජිත සම්ම බදවා ගැනීමේ පරිපාටිය අනුමත කිරීම නිර්මාණ කරමි.

අත්සන : .....  
 පළාත් පාලන ගල්කම්

දිනය : 2014.05.30

ඒස්.ව පාලකාරුව  
 නිලධාරීවාට : පෙරිඛිරුද්‍ය පාලන මාලුව / ටෙල්කොම් පුදුසුව භාවිත කළ ආයතනය  
 උපයාග්‍රහණ ක්‍රියාවලිය මාලුව (එ.ඩා)  
 දැනුවත් ප්‍රතිචාර සිංහල

ගරු : ආච්ච්‍යාර්ය විසින් නිවුත ගරුවය ලැබූ වෘත්තිය  
 දොළඹ දානය : 1/1/260 දානය : 2014.06.27

දිනය : 2014-06-05 .....

යොමු අංකය : CSO/PTR/15/3/2 .....

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී කනැකුර අදාළ යොරිභ  
මෙම බද්ධ ගැනීමේ පරිපාටිය අනුමත කිරීම නිර්දේශ කරමි.

දිනය : 2014-06-11 .....

අත්සන : .....  


නිල මූදාට :

ඩේ.එම්. රිජ්‍යං රිජ්‍යං  
ප්‍රධාන ලේකම් (විද්‍යාලි පළාත)  
“ප්‍රාවිත්‍ය මන්දිරය”  
32, මුද්‍රා මියාග දානුවල මාවත,  
කොළඹ 07.

දිනය : .....

යොමු අංකය : 1/4|2|5|58 .....

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී කනැකුර අදාළ යොරිභ  
මෙම බද්ධ ගැනීමේ පරිපාටිය අනුමත කිරීම නිර්දේශ කරමි.

දිනය : 2014.06.20 .....

අත්සන : .....  


ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් යොවා.

වි. රාජ්‍යං

ලේකම්

නිල මූදාට : පළාත් රාජ්‍ය සේවා කොමිෂන් රුව (ඩී.ඩ.)  
532/7, ආස්ථ්‍රෝලු ප්‍රධාන,  
භාරුගේරුව, කොළඹ - 05.

දිනය : 2014.06.22 .....

යොමු අංකය : 1/1/8/262 .....

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී කනැකුර අදාළ වන  
බද්ධ ගැනීමේ පරිපාටිය 2014.06.22 ..... දින ගරු ආණ්ඩුකාරුමා විසින් අනුමත කරන ලද.

අත්සන : .....  


ආණ්ඩුකාර ලේකම්.

දිනය : 2014.06.22 .....

නිල මූදාටේ දෙපාර්තමේන්තු,  
ඩී.ඩ. ආණ්ඩුකාර ලේකම්  
ඩී.ඩ. ආණ්ඩුකාර ලේකම් කාර්යාල  
98/4, ප්‍රාවිත්‍ය මන්දිරය,  
කොළඹ 05.

ආමුණුම 01.

විමර්ශන නිලධාරී III ගෞණිකයේ සභාචාරට  
(විවෘත) බදවා ගැනීම සඳහා වන පරික්ෂණය.

1. විභාගයේ/ මාන්ත්‍රික පරික්ෂණය හමු :- විමර්ශන නිලධාරී III ගෞණිකයට බදවා ගැනීමේ පරික්ෂණය - (විවෘත)

2. විභාගය/ මාන්ත්‍රික පරික්ෂණය පිළිබඳ විස්තර :-

ප්‍රශ්න පත්‍රය/විෂය ක්ෂේත්‍රය	මුළු ලකුණු	යමන් ලකුණු
සාමාන්‍ය දැනීම	100	40 %
අභියෝගනා පරික්ෂණය	100	40 %

3. පවත්වනු ලබන බලධාරයා :- බස්නාහිර පළාත් රාජ්‍ය සේවා මකාමිජන් සඟාව හෝ බලය පැවරෙන ආයතනයක්.

4. පවත්වනු ලබන්නේ කොපම් කාලයිමාවකට  
වරක්ද යන වග :- ඇංග්‍රීසි පුරුෂ්පාඩු සංඛ්‍යාව සලකා බැලීමෙන් පෙන්වනු ලබයි.

5. විභාග සඳහා වන විෂය නිර්දේශය:

ප්‍රශ්න පත්‍රයේ හමු	විෂය නිර්දේශය
සාමාන්‍ය දැනීම	මෙම ප්‍රශ්න පත්‍රය ආර්ථික, සාමාජික, අධ්‍යාපන, රිඛාත්මක, කාචකාංශීක, තේශපාලනීක මෙන්ම ත්‍රිඛා ක්ෂේත්‍රයට අදාළ දේශීය, විවෘත වශයෙන් වැදගත් වන්නා එහි කාලීන පිද්ධින් පිළිබඳ අභේක්ෂකයාගේ දැනුම මුළුම සඳහා යකාස් කොරනා ප්‍රශ්න විලින් සම්බන්ධ යුතුවේ.
අභියෝගනා පරික්ෂණය	අභේක්ෂකයාගේන් හාජා හැකියාව, තර්කනා ගැස්තිය හා ගැනීනමය හැකියාව පරික්ෂා කිරීම සඳහා යකාස් ඉටුවකි.

අත්සන : .....  
 (දෙපාර්තමේන්තු ප්‍රධානීය)  
 හම : .....  
 තහානුර : .....  
 දිනය : .....  
 ...../...../2014.06.27.

ලංඡ ආස්ථ්‍යාරුතු උගින් සාම්බා යෝජා ලැබේ.  
 ලොඩ ප.ඩා.වා. 1/1/2014.06.27.

විමර්ශන නිලධාරී තහතුර සඳහා වන ව්‍යාපෘතියේ පරික්ෂණය.

1. විභාගයේ/ මූල්‍යීය-පරික්ෂණය නම : - විමර්ශන නිලධාරී තහතුර සඳහා වන ව්‍යාපෘතියේ පරික්ෂණය.

2. විභාගය/මූල්‍යීය පරික්ෂණය පිළිබඳ විස්තර :-

ප්‍රශ්න පත්‍රය/විශය ක්ෂේත්‍රය	මුදලක්‍රම	සමත් ලකුණු
මිශ්‍රම හා මූදල් රෙගුලායි.	100	40 %
පළාත් පාලන ආයතනවල ගොනික පසුවීම හා ආයතන සංග්‍රහය.	100	40 %

3. පට්ටිවනු ලබන බලධාරයා : - බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව මෙයේ එහි බලය පැවරෙන ආයතනයක්.

4. පට්ටිවනු ලබන්නේ කොපමත කාලයීමාවකට  
වර්ද යා වග : - වසරකට වරක්.

5. විභාග සඳහා වන විෂය නිර්දේශය : -

ප්‍රශ්න පත්‍රය නම	විෂය නිර්දේශය
මිශ්‍රම හා මූදල් රෙගුලායි	පළාත් පාලන ආයතන වලට අදාළ මිශ්‍රම තැබේම්, පළාත් පාලන විගණනය, බිජ්‍යාලිර පළාත් මූල්‍ය රිනි.
පළාත් පාලන ආයතනවල ගොනික පසුවීම හා ආයතන සංග්‍රහය	<ul style="list-style-type: none"> <li>ආයතන යෝගය I, කායේචිය II, III, IV, V, VII, VIII, XII, XIII, XIV, XV, XVI, XVII ගොවා සම්බන්ධ දැකුම්.</li> <li>ආයතන සංග්‍රහය II කායේචිය XLVII හා XLVIII පරිවේශේද සම්බන්ධ දැකුම්.</li> <li>මහ භාගර සහා ආණා පනාත, භාගර සහා ආණා පනාත, 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සහා පනාත.</li> </ul>

අයුධා : ..... 

(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

නම : මහත්මා ප්‍රංශීලික මාන්‍ය මාන්‍ය

සංඛ්‍යාර : මහත්මා ප්‍රංශීලික මාන්‍ය මාන්‍ය

දිනය : ..... වැඩෙන්ම වැඩෙන්ම

සංඛ්‍යාර පිටපත පිටපත පිටපත පිටපත  
දිනය : 1/1/2019 දිනය : 2019.06.27.

විමර්ශන නිලධාරී තහඹුර සඳහා වන II වන කාර්යක්ෂමතා කටයුතු පරිණ්ඩය.

1. විභාගය/ මෘත්සීය පරිණ්ඩයක් නම : - විමර්ශන නිලධාරී තහඹුර සඳහා වන II වන කාර්යක්ෂමතා කටයුතු පරිණ්ඩය.

2. විභාගය/ මෘත්සීය පරිණ්ඩය පිළිබඳ විස්තර :-

ප්‍රශ්න පත්‍රය/විෂය ක්ෂේත්‍රය	මුළු ලකුණු	සම්පූර්ණ ලකුණු
මිනුම් කුම, මුදල් රෙදුලාඩි හා රිනි	100	40 %
පළාත් පාලන ආයතනවලට අදාළ මූලික පත්‍ර හා ආභ්‍යාචික නීති	100	40 %

3. පරිජ්‍යා ලබන බලධාරය : - බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ එහි බලය පැවතෙන ආයතනයක්.

4. පරිජ්‍යා ලබන්නේ කොපම් කාලයීම් වකට වර්ද්‍ය යන වග : - විසරකට වරක්.

5. විභාග සඳහා වන විෂය නිර්මාණය : -

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්මාණය
මිනුම් කුම, මුදල් රෙදුලාඩි හා රිනි	ප්‍රාග්ධනීය සහා රිනි හා ප්‍රාග්ධනීය සහා මිනුම් කුම, නාගර සහා මුදා විනි හා භාගර සහා මිනුම් කුම, භාගර සහා, ප්‍රාග්ධනීය සහා, සම්මත අනුරු ව්‍යවස්ථා පැහැරීම සම්බන්ධ විධිවාහා
පළාත් පාලන ආයතනවලට අදාළ මූලික පත්‍ර හා ආභ්‍යාචික නීති	ප්‍රාග්ධනීය සහා, භාගර සහා ආභ්‍යාචික පත්‍ර, පළාත් පාලන ආයතනවලට අදාළ සම්මත අනුරු ව්‍යවස්ථා, පළාත් පාලන මූලික පත්‍රවලට අදාළ ආභ්‍යාචික පත්‍ර හා නීති.

අන්තර් : ..... H.T. .....

(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

ස ම : ..... මින්දානි. තැල්... සැක්ස්...

සහභාරු : ..... ඩැංස්. ඩාල්සා. ගිඛාමිනින්දි.

ලිඛාය : ..... බස්නාහිර පළාත

5/22

මුදා ප්‍රාග්ධනීය සහා මිනුම් කුම  
දෙපාර්තමේන්තු ප්‍රධානීය ප්‍රතිච්ච්දාව  
දෙපාර්තමේන්තු ප්‍රධානීය ප්‍රතිච්ච්දාව : 11/4/2014 දින : 2014/04/27

විමර්ශන නිලධාරී තහතුර සඳහා වන III වන කාර්යක්ෂමතා කඩුම පරික්ෂණය.

1. විභාගය/ මෙස්තිස් පරික්ෂණය නම

:- විමර්ශන නිලධාරී තහතුර සඳහා වන III වන කාර්යක්ෂමතා කඩුම පරික්ෂණය.

2. විභාගය/ මෙස්තිස් පරික්ෂණය පිළිබඳ විස්තර :-

ප්‍රශන පත්‍රය/විභය ක්ෂේත්‍රය	මුළු ලකුණු	සටහා ලකුණු
ගිණුම් හා මුදල් රෙගුලාසි	100	40 %
ආයතන සංග්‍රහය හා පළාත් පාලන ආයතනවලට අදාළ මූලික පනත් හා ආනුෂ්‍යාධික රිති	100	40%

3. පවත්වනු ලබන බලධාරයා

:- බැස්නාහිර පළාත් රාජ්‍ය සේවා තකාමීන් සහාව හෝ බලය පැවුලුවන ආයතනයක්.

4. පවත්වනු ලබන්නේ කොපමාන කාලයීමාවකට

වරක්ද යන වග :- වසරකට වරක්.

5. විභාග සඳහා වන විභය නිර්දේශය

ප්‍රශන පත්‍රය නම	විභය නිර්දේශය
ගිණුම් හා මුදල් රෙගුලාසි	<ul style="list-style-type: none"> <li>පළාත් සහා මූල්‍ය රිති පිළිබඳ දැනුම.</li> <li>පළාත් පාලන ආයතනවල එය - විය ග්‍රෑටු පිළියෙළ කිරීම පිළිබඳ මූලික දැනුම.</li> <li>පළාත් පාලන ආයතනවල අවසාන ගිණුම පිළියෙළ කිරීම පිළිබඳව ගැනුම් විමර්ශන පරික්ෂා බැලීම.</li> </ul>
ආයතන සංග්‍රහය හා පළාත් පාලන ආයතනවල මූලික පනත් හා ආනුෂ්‍යාධික රිති	<ul style="list-style-type: none"> <li>ආයතන සංග්‍රහය I, කාණ්ඩාය II, III, IV, V, VIII, XII, XXI, XXXII මූලික දැනුම.</li> <li>ආයතන සංග්‍රහය II, කාණ්ඩාය XLVII, XLVIII පරිවේශයට අනුව විනය කටයුතු පිළිබඳ දැනුම පරික්ෂා කිරීම.</li> <li>පැම්පල්ල මෙහෙයුම් හා මූලික විමර්ශන පිළිබඳ ඇති දැනුම පරික්ෂා කිරීම.</li> <li>පළාත් පාලන ආයතනවලට පමණක්ද අන්තර් පිළිබඳ අවබෝධය පිළිබඳ ගැනුම් විමර්ශන පරික්ෂා බැලීම.</li> </ul>

අත්සන : ..... 4 .....

(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

: වින්දායි කාන්පුමක්ස්

: පාලන ආයතනයාධික

: වෛතායිරි පළාත

: ..... 5/22

උතු ආයතනවල පිළිවා ඇති ප්‍රතිචාර මත ප්‍රතිචාර මත  
දිනය 1/1/1960 දින 2017/06/27 දිනය

## උප්පි උසස්වීම් ලේඛන මැතිවර සඳහා පුදයුම්පත්‍රය

1. හිමිකාරියා පිළිබඳ තොරතුරු.
- 1.1 අයදුම්කාරුල් සම්පූර්ණ නාම : .....
  - 1.2 ගෙවුම්පත් අංකය : .....
  - 1.3 සේවා සර්වාධ හා එකී ලිපිනය : .....
  - 1.4 අයත්වන සේවය හා ක්‍රිඩාව : .....
  - 1.5 අයත්වන සේවා ගණය හා උප්පිය : .....

## 2 පත්‍රිම පිළිබඳ තොරතුරු

- 2.1 පත්‍රිම දිනය : .....
- 2.2 පත්‍රිම සේවිර කළ දිනය : .....
- 2.3 සම්පූර්ණ කාර්යක්ෂමතා කටයුතු හා සම්පූර්ණ දිනය :

සම්පූර්ණ කාර්යක්ෂමතා කටයුතු	සම්පූර්ණ දිනය	සම්පූර්ණ දිනය

## 2.4 සම්පූර්ණ භාණා ප්‍රවීනතා මට්ටම හා සම්පූර්ණ දිනය :

සම්පූර්ණ භාණා ප්‍රවීනතා මට්ටම	සම්පූර්ණ දිනය	සම්පූර්ණ දිනය

## 3 උසස්වීමට අදාළ තොරතුරු

- 3.1 උසස්වීමට අවස්ථාව උප්පිය : 11/1/විජේ
- 3.2 උසස්වීමට අවස්ථාව දාරාව : සාමාන්‍ය
- 3.2.1 අවශ්‍ය සත්‍යාචාර සේවා කාලය සම්පූර්ණ කර සිංහලෙන් : ඔවුන්/නැතු.
- 3.2.2 සත්‍යාචාර සේවා කාලය සම්පූර්ණ භාළු දිනය : .....
- 3.2.3 අවස්ථාව සත්‍යාචාර සේවා කාලය තුළ සංඝ්‍යාධාරක මට්ටමෙන් හෝ ඊට ඉහළ මට්ටමෙන් කාර්යකාධිකය් පෙන්වුම්කර සිංහලෙන්? ඔවුන්/නැතු.
- 3.2.4 නියමිත වැටුප විරිධික සියල්ල උපයාගෙන සිටේද? ඔවුන්/නැතු.
- 3.2.5 උසස්වීමට ප්‍රවීනතා ප්‍රතිච්‍රිත සේවා කාලයක් සම්පූර්ණ කර සිංහලෙන්? ඔවුන්/නැතු.
- 3.2.6 මිනා දැඩිවත් ලබා සිටේද?

## 4 අයදුම්කාරුගේ ප්‍රකාශය.

ඉහත සඳහන් සියලු තොරතුරු සහය හා නීවිරදී බවත්, මා භාව විරුද්ධව හොඳීම් රිනාය පරික්ෂණයක් තොරතුරු බවත් ..... දින සිට සාමාන්‍ය කාර්යකාධිකය යටින් 11/1/විජේ උප්පියට උසස්වීමට අදාළ පුදුජාම් යුතු ඇති ආච්‍යා සහිතික කරමි.

දිනය

නිලධාර්යා අත්සන.

මින් ප්‍රාග්ධනය ඇතුළු ප්‍රතික කාන්ත ඉදි  
මින් ප්‍රාග්ධනය 1/1/1960 දිනය : 20/10/21

### 5 ඉහත පුදානියාගේ නිර්දේශය

ඉහත සඳහන් පියල ගකාරකුරු සහය හා නිවැරදි බවත්, ඉහත නම් සඳහන් ..... මහතා/මහත්මිය/මහතාච්චය ..... ඔස්ට්‍රීය ගණරෝ ..... ප්‍රේක්ෂියට පාලාභය කාර්ය යාධිතාය යටතේ උසස් කිරීම යදා මු පියල කරුණු සම්පූර්ණ කර ඇති බවත් පුදානිමකට පත්වෙමි. ඒ අනුව එම නිලධාරියා ඉහත ප්‍රේක්ෂියට උසස් කිරීම නිර්දේශ කරමි.

නම	:
අන්තර්	:
දිනය	:
නිල මුදාව	:

### 6 ප්‍රමාණයා ගෝක්‍රම් නිර්දේශය

ඉහත පුදානියා රිසින් ඉහතින් දක්වා ඇති කරුණු නිවැරදි බවත් / නිවැරදි ගොවක බවත්, ඒ අනුව ඉහත නිර්දේශ භා එකඟ වන බවත්/නොවන බවත්, ආදායකව දැනුවම්.

නම	:
අන්තර්	:
දිනය	:
නිල මුදාව	:

### 7 පුදාන ගෝක්‍රම් නිර්දේශය

ඉහත සඳහන් පියල ගකාරකුරු සහය හා නිවැරදි බවත්, ඒ අනුව ..... මහතා/මහත්මිය/මහතාච්චය ..... ඔස්ට්‍රීය ගණරෝ ..... ප්‍රේක්ෂියට පාලාභය කාර්ය යාධිතාය යටතේ උසස් කිරීම නිර්දේශ කරමි.

නම	:
අන්තර්	:
දිනය	:
නිල මුදාව	:

### 8 රාත්‍රි ඔස්ට්‍රීය ගකාම් සහායා ගෝක්‍රම්/පත්වීම බලුදිරයා.

ඉහත සඳහන් පියල ගකාරකුරු සහය හා නිවැරදි බවත්, ඒ අනුව ..... මහතා/ මහත්මිය/මහතාච්චය ..... ඔස්ට්‍රීය ගණරෝ ..... ප්‍රේක්ෂියට පාලාභය කාර්ය යාධිතාය යටතේ ..... දින සිට උසස් කිරීම නිර්දේශ කර අනුමතියට ඉදිරිපත් කාරමි.

නම	:
අන්තර්	:
දිනය	:
නිල මුදාව	: